

## හැඳින්වීම

පුද්ගලයා සිය පංචේත්‍රියන් මගින් ගනු ලබන අරමුණු දෙස සූහ සූඩ වශයෙන් බලා ඒවයෙහි ඇලෙයි. තැකිනම් අසූහ වශයෙන් ගෙන ගැටෙයි. මෙම ඇලීම් ගැටීම් සංඛ්‍යාත ලොකික සාමාජය තුළ පුද්ගල මත්ස ප්‍රීජනයට පත්කරන සූහ, සූඩ වශයෙන් ආශ්වාදනීයත්වය ඇතිකරන සංකල්පයක් ලෙස සෞජ්‍යරුයය සංකල්පය හැඳින්වීය හැක. ඒ එහි ලොකික තත්ත්වයයි.

සෞජ්‍යරුයයට අලොකික තත්ත්වයක් ද ඇත. බුද්ධකනිකායාගත ගාලාසාහිත්‍රායෙහි විද්‍යාමාන වන්නේ බුදුරුදුන් ඇතුළු මහ රහත් උතුමන් අත්විදී එම අලොකික සෞජ්‍යරුයයි. කෙලෙස් ව්‍යුපසමනය කොට නිරාණ සිතින් අත්විදී එම සෞජ්‍යරුයය පාදක කරගෙන බොද්ධ සෞජ්‍යරුයවාදයකට අවශ්‍ය පසුබිම සකස් කරගත හැක.

මෙම පර්යේෂණයේ ද විමසීමට ලක්කරන්නේ අලොකික වූ, කෙලෙස් කසටින් යුර්වරණ තො වූ එම සූවිශේෂී සෞජ්‍යරුයයේ ස්වභාවයයි. එය සාධනය කිරීම සදහා බුද්ධකනිකායාගත ගාලා සාහිත්‍රායෙහි විද්‍යාමාන හාජාලංකාර විමර්ශනයට ලක් කෙළම්. එහි ද ප්‍රකට වූ බුද්ධකනිකයේ කාචාමය අගය පළමුවන පරිදීමේදෙයෙන් විශය කෙරේ. ඊට අමතරව කව්‍ය සංකල්පය පිළිබඳ සාම්ප්‍රදායික විවරණය හා සෞජ්‍යරුය හා සෞජ්‍යරුය රසාස්වාදය පිළිබඳ බොද්ධ ආකල්පය ද එහිදී විමර්ශනයට හාජනය කෙළම්. සතු පුද්ගල සංකල්පවලින් බැහැර වූ අනාත්ම වාදී වූ අනිත්‍යනු ද්රුශනය සිය මූලික ඉගැන්වීම කරගත් බුදු දහම වැනි දහමක් තුළ සෞජ්‍යරුයයට අවසරයක් නැත, යන්න ඇතැම් වියතකුගේ මතය විය. එය සාවදා මතයක් පමණක් තො ව බුද්ධහමින් පොළණය වූ දැවැන්ත සංස්කන්ධියක් තො සළකා හරින අදහසක් බවද එහිදී සනාථ කොට ඇත.

ප්‍රකාශයක් කාචාමය නිර්මාණයක් බවට පත්වීමට එහි කිසියම් සෞජ්‍යරායාත්මක රසයක් තිබිය යුතු ය. එබදු කාචායක් පදායක් බවට පත්වන්නේ ජන්දස කරණකොට ගෙන ය. ජන්දසකින් තොරව පදායක් නිර්මාණය වන්නේ නැත. අපගේ විමර්ශනයට ලක්වූයේ බුද්ධකනිකායේ ගාලා සාහිත්‍රාය බැවින් එහි ඇති ගාලා කවර කවර ජන්දස්වලින් බඳනාලද්දේ ද යන්න 'දෙවන පරිවිශේදයෙන් විමසුවෙමි..

බුද්ධකනිකාය ගුණ් 15 කින් සමන්විත ය. ඉන් ගුණ් 13 ක් අපගේ විමර්ශනයට ලක් විය. විමසීමට ලක් වූ සම්පූර්ණ ගාලා සංඛ්‍යාව 20609 කි. මෙම ගාලා අලංකාරවාද ගොඩනැගුණු පුගවලට පසුව සැකසුණු ඒවා තො ව ඊට සියවස් ගණනාවකට පෙර රවනා වූ කෘතින් ය. එම ගාලානිබද්ධ ගුණෝයන් එකින් එක විමර්ශනය කරමින් ඒවායෙහි නිලිනව පැවති විවිධ හාජාලංකාර මතු කෙළම්. පසුකාලීන සංස්කෘත ක්‍රියාවලා වාදයන්ට පදනම් වූ කාචාමය සිද්ධාන්ත රසක් එහිදී අපට හමු විය. දේශනාපාලියෙහි විද්‍යාමාන එම හාජාලංකාර පාලියට අනනාය වූ නම්වලින් වෙශසා ඇත.

කාච්‍යා විවාරය පිළිබඳ බොද්ධ ආකල්පය විමසා බැලීමට හා පාලි සම්ප්‍රදාය තුළ තව කාච්‍යා විවාර සම්ප්‍රදායක් ගොඩනැගීමට අවකාශ තිබේද යන්න සාකච්ඡා කිරීමට සිවිතන පරිවිෂේෂය වෙන් විය. හාජාවේ මූලික අවස්ථා වන අකුරු හා පද පිළිබඳවත් හාජා හාවිතය පිළිබඳ බොද්ධ උපදේශනයන් මෙහිදී සාකච්ඡා කර ඇත. එමගින් පාලි කාච්‍යා විවාර සම්ප්‍රදායක් ඇතිකිරීමට බුදුසමයෙන් අවසරයක් ලැබේද යන්න ද විමසුවෙමු. පෙර අපර දෙදිග කාච්‍යා විවාර මාර්ගයන්හි එන අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගැනීම මෙම ප්‍රශ්නතයේ ද ඉතා වැදගත් වේ. එහෙයින් පෙරදිග අලංකාරවාද, රසවාද ආදි විවාරවාදවලට අමතරව සඳාචාරාන්මක විවාර මාර්ගය මත්‍යාචාරාන්මක විවාර මාර්ගය, එතිහාසික විවාර මාර්ගය වැනි අපරදිග විවාර මාර්ග විෂයෙහි ද අපගේ අවධානය යොමු විය. කාච්‍යා නිර්මාණයෙහිලා බුද්ධාන්තින් සැපයෙන උපදෙස් පිළිබඳවත්, කවියන් පිළිබඳවත් කවියා විසින් හාවිතා කරනු ලබන හාජාවේ ස්වභාවය පිළිබඳවත් තවදුටටත් මෙහි ද සකච්ඡාවට ලක් විය.

පස්වන පරිවිෂේෂය වෙන් කරනු ලැබුයේ බුද්ධකනිකායාගත ගාර්යා සාහිත්‍යයෙහි විද්‍යාමාන හාජාලංකාර ප්‍රශ්නවත් කාලීන සංස්කෘත කාච්‍යා විවාරකයනට සිය විවාරවාද ගොඩනැගීමේ දී කෙතරම් බලපෑමක් කර ඇතිද යන්න විමසා බැලීමට ය. අහයනෝරාපදානයේ සඳහන් හාජාදේශ, බ්‍යාංච්‍යාංච්, සුව්‍යංච්‍යාංච් හා ප්‍රඛිඛාපරතා වැනි බොද්ධ කාච්‍යාමය සංකල්ප පසුකාලීන කවින් විසින් සංවර්ධනය කර ඇති අකුරු එහිදී විමර්ශනය කෙරේ.

එසේම මෙහිදී හාරතීය අනෙකුවනීය කාච්‍යා විවාර වාදය වන රසවාදය හා බොද්ධ රස සංකල්පයේ ස්වභාවය ද විමසා ඇත. තවද එම සංස්කෘත රසවාදය අතිතුමණය කොට බොද්ධ රසවාදයක් පෙරට ගැනීමට වැයම් කළේමි. එහි අනන්තතාව 'විමුක්ති රස' යන්නෙන් විශාල කිරීමට උත්සුක විමි.

සමස්ත පර්යේෂණයේ අරමුණ වන්නේ පාලි සම්ප්‍රදායට අනතු වූ සාහිත්‍ය විවාර මාර්ගයකට අවශ්‍ය මූලිකාංග ගෙවීමෙනය කිරීම ය. එම සාහිත්‍ය විවාර මාර්ගය පදනම් වන්නේ බොද්ධ දර්ශනය මත ය. අනිත්‍යානුදර්ශනය, පරිවිවසමුත්පාදය, කර්මය හා ප්‍රත්‍රිඵලය වැනි මූලික බොද්ධ ඉගැන්වීම් එම විවාර මාර්ගය පෝර්ජය කළ යුතු වේ. එහි අර්ථය වන්නේ ගැටෙන බැඳෙන මිනිස් සමාජයේ මත්‍යාචාරාන් සංයමයට පත්කරවන සුළු සාහිත්‍යයික නිර්මාණ බෙහිකිරීමට අවශ්‍ය මාර්ගයේ පදනම් සැපයිය හැකි විවාර මාර්ගයක් බවට එම පාලි කාච්‍යා විවාර මාර්ගය පත් කළ යුතු බව ය

